

ජපාන මහ බැංකුවේ කම්පනකාරී උත්තේපනය ගෝලීය ආර්ථිකය තව දුරටත් අස්ථ්‍රාවර කරයි

Bank of Japan's shock stimulus further destabilizes global economy

**නික් බ්‍රිමස් විසිනි
2014 නොවැම්බර් 03**

ලෙස් කයේ ප්‍රමුඛ මහ බැංකු තම ජාතික ආර්ථිකයන් තුළ සිටුවීම පිනිස ගන්නා පියවර මගින් ජාත්‍යන්තරව ඇස්ථාවරත්වය වර්ධනය කිරීමට දායක වීම, ගෝලීය ධෙන්ස්ටර ආර්ථිකයේ බිඳුවීම සම්බන්ධයෙන් ඇගුවුම් පලකරයි.

පසුගිය 29දා එක්සත් ජනපදයේ ගොඩරල් මහ බැංකුව, වඩා සාමාන්‍ය මූල්‍ය කුමයකට යලි පැමිතීම දෙසට තබන පියවරක් ලෙස තම වන්කම් මිලටගැනීමේ වැඩසටහන අවසන් කරන බව නිවේදනය කළේය. එහෙත් මෙයින් සිදුවිය හැකි එක් බලපෑමක් වන්නේ, 2008 මූල්‍ය කඩාවැවීමේ තැන් පටන්, ආර්ථික වර්ධනයේ ප්‍රධාන මූලාශ්‍ය ලෙස පැවති ර්තියා නැගී එන වෙළඳපොලවල සිට, ඇස්ථාවර මූල්‍ය ප්‍රාග්ධනය ඉවතට ගළා යාම කරා මාරුවීමකි.

එමෙහිම ලෙස 31දා ජපන් මහ බැංකුව, අවධම්නාත්මක සර්පිලයකින් එරට ඉවතට ගැනීමේ උත්සාහයක් ලෙස ආන්ත්‍රික බැඳුම්කර මිලට ගැනීම වැඩි කරන බවට ගත් කම්පනකාරී තින්දුව, ආසියානු කළාපයේ ආර්ථිකයන්ට, විශේෂයෙන්ම දකුනු කොරියාවේ හා වීනයේ ආර්ථිකයන්ට, මෙන්ම යුරෝ කළාපයට ද අහිතකර ලෙස බලපානු ඇති.

“ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” ජපන් සංස්කරණය වේගවත් කිරීමෙහි, ක්ෂනික බලපෑම් වැනින් එකක් වනු ඇත්තේ, පසුගිය තුන් වසර තිස්සේ සැලකිය යුතු තරමින් පහත වැටුන යෙන් මුදලේ අය තවදුරටත් පහත වැටුමිය. 31දා යෙන් මුදල බොලරයට සාපේක්ෂව හත් වසරක පහතම අය කරා ගිලි ගිය අතර 2012 මැයි සිට එය බොලරයට, යුරෝවට හා කොරියානු වොන් මුදලට සාපේක්ෂව සියයට 40න් ද වින යුතාන් මුදලට සාපේක්ෂව සියයට 50න් ද පහත වැටි ඇති.

මෝරගන් ස්ටේන්ලි විදේශ ඩුවමාරු මූලෝපායේ හාරකරු වන හැන්ස් රෙඩිකර ලන්ඩන්හි පල කෙරෙන වෙළිගාස් පත්‍රයට පැවසුවේ, ජපානය සිය අවධම්නාත්මක බලපෑම් අනෙකුත් රටවලට අපනයනය කරන බවයි.

“අනෙකුත් රටවලට මෙයට මුහුනදිය හැකි ද යන්න තවමත් පැහැදිලි නැතු. කොරියාව තුළ ලාභය පිළිබඳ අනතුරු ඇගුවීම් බොහෝමයක් තිබුනි. සමස්ත කළාපයම දැනුටමත් අධි බාරිතාව පිළිබඳ යුත්කරනාවන්ට ද බරපතල තය ප්‍රශ්නවලට ද මුහුනපා සිටියි. බොලරයෙන් නියම කෙරෙන තය, 2005 පැවති බොලර බිලියන 300 සිට දැන්

ට්‍රේලියන 2.5 දක්වා මාරක ලෙස ඉහළ ගොස් ඇති අතර නය කාර්යක්ෂමතාවය පිරිහෙමින් ඇති.” මහු එසේ පවසයි.

තම අවධම්නාත්මක උගුල අපනයනය කිරීම තුළින් ගැලුවීම සොයන ජපානය, මූල්‍ය යුද්ධ පිළිබඳ අනතුර මතුකර ඇති බව අනෙකුත් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ජපාන බැංකුවේ පාලක මන්ඩලය 31දා 5-4ක් ලෙස යාන්ත්මකින් ගත් තිරනයෙන් පසුව, බැංකු අධිපති හරුකිකේ කුරෝචිනා නිවේදනය කළේ, සිය මූල්‍ය පදනමේ ප්‍රසාරනය ප්‍රාග්ලේ කිරීම පිනිස, යෙන් ව්‍රේලියන 60-70 අතර (බොලර බිලියන 539-629 දක්වා) වන වත්මන් මට්ටම, වසරකට යෙන් ව්‍රේලියන 80 හෙවත් බොලර බිලියන 721 දක්වා ඉහළ දැමීම සඳහා මහ බැංකුව සැහෙන තරම් වත්කම්, විශේෂයෙන්ම ආන්ත්‍රික බැඳුම්කර මිලට ගන්නා බවයි.

“ඇබෙනොමික්ස්” (අබෙගේ ආර්ථිකස්ත්‍රය) හි කොටසක් ලෙස 2013දී ක්‍රියාත්මක කළ වත්කම් මිලට ගැනීමේ වැඩසටහන නොදින් වැඩකරන බව කුරෝචිනා මීට පෙර කියා තිබුනු බැවින් මෙම තිරනය කම්පනයක් ලෙස දැනුනි. එහෙත් ජපන් ආර්ථිකය පිළිබඳ දත්ත ඇගුවුම් කළේ, මුළින් උත්තේත්තනයක් සපයන ලද නමුත් වත්කම් මිලට ගැනීම, අවධම්නාත්මක වකුය බිඳීමට අසමත් වූ බවයි.

අප්‍රේල් මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහළ තැගැනු ජපානයේ ප්‍රමුඛ උද්ධමන අනුපාතය, සැල්තුම්බරයේදී සියයට 1 දක්වා පල්ලම් බැසි අතර රේලග වසර අප්‍රේල් වන විට උද්ධමන අනුපාතිකය සියයට 2 දක්වා ඉහළ දැමන ජපන් මහ බැංකුවේ ඉලක්කය සැකයට බදුන් විය. ආර්ථිකයේ වර්ධනය ඉතා සුළු නැත්තාම් කිසිදු වර්ධනයක් නොපෙන්වන තත්ත්වයක් අත්විදි අතර දෙවන කාර්තුවේදී සියයට 7කටත් වඩා හැකිලි ගියේය. ඒ බොහෝකොටම අප්‍රේල් මාසයේ සිට රටේ පාරිභෝගික බද්ද සියයට 5ක අනුපාතයේ සිට සියයට 8 දක්වා වැඩිකිරීමේ ප්‍රතිපලය ලෙසය. මෙම වැඩිවීම පලමු කාර්තුවේ පැවති සියයට 6ට වැඩි වර්ධන අනුපාතය මුළුමනින්ම අහෝසි කරන ලදී. වර්ධනය යලි ක්‍රියාත්මක වනු ඇතැයි යන අභේක්ෂාව තිබියාම් තුන්වන කාර්තුවේ යථාවත්වීම කළින් බලාපොරාත්තු වූවාට වඩා අඩුවනු ඇති බව සැලකේ. 2014 මූල්‍ය වර්ෂය සඳහා තමන්ගේම වර්ධන අනාවකි අඩකින් කපාහැරීමට ජපාන ආර්ථිකයේ පියවර ගෙන ඇති. ජ්‍යේ හා අගෝස්තු මාස සඳහා වන දුබල නිෂ්පාදනයේ හා සිල්ලර වෙළඳාමේ දත්ත, පහත් වර්ධනයක් පිළිබඳ බිලියන 1

ගිනැන්හළ් වයිමස් වෙත ප්‍රකාශකර ඇති ආකාරයට “සියලුම ආර්ථික ඇග්‍රැඩ් ගමන් කරන්නේ දක්නටය.”

මහ බැංකුවේ තීරණය දැනුම් දෙමින් කුරෝබා, “ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ජපානය, අවධානයේ ග්‍රහනය බිඳීමේ සිය අරගලය “තීරණාත්මක මෙහෙතුකට” එළඹ තිබෙන බව පැවසිය. ස්වීර ප්‍රගතියක් අත්කරගෙන තිබුනේ වී තමුත් මහජනතාවගේ අවධානාත්මක මණ්ඩතිය පහ කිරීම ප්‍රමාදවීමේ තත්ත්වයකට අපට මූහුනපැම්ම සිදුවීමේ අන්තරාය පවතී” මිහු පැවසිය.

ඡපන් ආර්ථිකයේ පරිමානයට සම්බන්ධිතව ගත් කළ මහ බැංකුවේ අලුත්ම පියවර, එඟ ගෙවිරල් මහ බැංකුවේ වත්කම් මිලට ගැනීමේ වැඩසටහනටත් වඩා විශාලය. දැන් ජපන් මහ බැංකුව සිය ගේෂ පත්‍රය සියයට 15ක වාර්ෂික අනුපාතයකින් ඉහළ නාවයි. මෙය, බෙබරල් මහ බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ සිදුකළ ඉහළ දැමීම මෙන් තුන්ග්‍රහනයක අනුපාතයකි.

සිය පුළුල් කළ වෙළඳපොල මැදිහත්වීම යටතේ ජපන් මහ බැංකුව, ආන්ඩ්වුව සිය මූල්‍ය හිගය පියවා ගැනීමට තිකුත් කළ නව බැඳුමිකර මෙන් දෙග්‍රනයකටත් වැඩි ප්‍රමානයක් මිලට ගනු ඇතු.

මෙය රාජ්‍ය මූල්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ කනස්සල්ල මිතුකර තිබේ. ඒවා සමහන් කිරීමේ අටියෙන් කුරෝබාගේ ද පිටුබලය සහිතව ආන්ඩ්වුව, ඔක්තෝබරයේ සිට පාරිභෝගික බද්දේ දෙවන කොටස සියයට 8 සිට 10 දක්වා වැකිකිරීමට පියවර ගනිමන් ඇති බව පෙනෙන්නට තිබේ. මෙම වැඩිවීම අවලංග කළහොත් හෝ ප්‍රමාද කළහොත් පවා, ලෝකයේ කවර රටකටත් වඩා ඉහළ, බොලර් ව්‍යුහයන 11 හෙවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 240ක් වන ජපන් ආන්ඩ්වුවේ නය කන්දරාව ගෙවන්නේ කෙසේ ද යන ප්‍රශ්න මතුවීමට පටන්ගනු ඇතු.

කෙසේ වෙතත් පාරිභෝගික බද්ද තවදුරටත් වැඩි කිරීම, සිය වත්කම් මිලට ගැනීමේ වැඩසටහන වේගවත් කිරීම තුළින්, ජයගැනීමට මහ බැංකුව උත්සාහ දරන අවධානාත්මක බලපැමි තවදුරටත් දැඩි කරමින්, ජපාන ආර්ථික කටයුතු මන්දාගාමී කරනු ඇතු.

මෙතාත් දුරට ආන්ඩ්වුවේ නය ගෙවීම් සිදුකරන්නේ, රටේ දැවැන්ත රක්ෂන අරමුදල් ද ඇතුළු අභ්‍යන්තර මූල්‍යයන් මගිනි. එහත් අර්බුදයකට මූහුන තොදී මෙම ස්ථියාවලිය කොතෙක් දුර පවත්වාගෙන යා හැකි ද යන්නට සීමාවන් ඇති බව විශ්ලේෂකයේ පෙන්වා දෙති.

මිට පෙර යෝජිත තීරන වලදී කුරෝබාට විශාල බහුතරයක් ලබාගත හැකි වුව ද මෙවර, බැංකුවේ පාලක මඩුල්ලේ ජන්දය යාන්තමින් දිනා ගැනීම පෙන්නුම් කරන්නේ, මෙම කනස්සල්ල ජපාන මහ බැංකුව තුළට ද රිංගාගෙන තිබෙන බවයි. එහි බැංකු නිලධාරීන් හා තීරික්ෂකයින් පවසන්නේ, බැංකු ඉතිහාසය කුළ එවත් පෙටු ජන්ද ප්‍රතිපලයක් ගැන සිහිපත් කළ නොහැකි බවයි.

ගෝලිය ආර්ථිකය කුළ ද පැතිර පවතින, වර්ධනය වන උමතුව ගැන නොකිවත්, අතාර්කිකත්වයේ තවත් පිළිබුම්වක් නම්, සියලු විශ්ලේෂකයින් ජපන් බැංකුවේ පියවර උග්‍ර අතට හැරෙන ගැටුලු පෙන්නුම් කරන බව සඳහන් කරන අතර වාරයේ මූල්‍ය වෙළඳපොලවල්, ජයපැන් බිමේ නාඩිගමක තීරත්ව සිටීමයි.

පසුගිය 31දා එඟ කොටස් මිල ඉහළ නගිමන් බවි ජේන්ස් හා එස්ඛැන්චිපි 500 දරුණක වාර්තා පිහිටුවේය. එ පාර්ශවීය ලෙස හෝ ජපාන බැංකුවේ තීන්දුවේ ප්‍රතිපල වශයෙනි. එදින ආරම්භයේදී ජපානයේ නිකේ කොටස් දරුණකය වසර 7ක් කුළ ඉහළම මට්ටම සලකුනු කරමින් සියයට 5කට ආසන්න ප්‍රමානයකින් ඉහළ ගියේය. මෙම ප්‍රතිපල, මූල්‍ය සම්පේශනය සඳහා ප්‍රමුඛ මහ බැංකු අභිමිත ප්‍රමානයන්ගෙන් ලාභ මූදල් සම්පාදනය කරදී “සමාජ කාලාව” හෙවත් කොටස් වෙළඳපොලවල් ගෝලිය කැසිනේ ගාලා බවට පත්ව තිබීම පිළිබඳ තවත් ඇග්‍රැවුමකි. එහෙත් මෙම පියවරයන්ම මූල්‍ය අර්බුදයක් මූදාහැරීමේ ගක්තාවෙන් යුක්තය.

ගිනැන්හළ් වයිමස්හි තීරු රවක ජේන් ඩිර්ස් මෙස් සටහන් කළේය. “කොටස් මිලෙන් පළවන ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ ප්‍රමානාත්මක ලිහිල්කිරීම වැනි වෙළඳපොලවල්ය. එහෙත් පුළුල් ඉදිරිදරුණය අනතුරුදායකය. විශ්ලේෂයන්ම විවිධාකාරයෙන් වෙනස් වන රටවල් එකම උපාය එක විටම පාවිච්චි කිරීමට උත්සාහ දරදී මූදල්වල තියුනු මාරුවීම් අවදානම් ගෙන එයි.”

ලබන 06දා පැවැත්වීමට තියෙන් යුරෝපීය මහ බැංකුවේ රේලත රස්වීමේදී ජපානයේ පියවරෙහි බලපැමි ගැනීම් සාකච්ඡා කරනු ඇතු. ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ තමන්ගේ සංස්කරනය වේගවත් කරන ලෙස මූල්‍ය වෙළඳපොලෙන් බැංකු අධිපති මාරියෝ ව්‍යාගි වෙත යෙදෙන පිබිනය උග්‍ර වෙමින් තිබේ.

03දා පළ කළ ප්‍රකාශයක් කුළ චොළින්වන් පෝස්ට් පත්‍රයේ අවශ්‍ය අර්ථික ලියුමිකරු රොබි සැමුවෙල්සන් ලිපිය පටන් ගන්නේ ප්‍රශ්නයක් සම්ගිති. “මාරියෝ ව්‍යාගිට යුරෝපය බේරාගත හැකි ද?” ප්‍රශ්නය මතුකිරීම ම, වරෙක නිමාවට පත්ව ඇති බව ප්‍රකාශිත යුරෝපීය අර්බුදය අන් කිසිවක් නොව “නොවසදුන මතක් කිරීමක්” බව මිහු ලියා ඇතු. යුරෝපය, සමහර විට ප්‍රකාශිතවන්වන, සමහර විට නරක අතට හැරෙන අසාධා තත්වයේ පසුවන රෝගියෙකු වැනිය. “රෝගය දිග්ගැස්සෙමින් තිබෙන අතර තීරතුරුව අසාධා තත්වයට පත්වීමේ තර්ජනය මතු කරයි. සමහරවිට ව්‍යසනකාරී අර්බුදයක් බවටයි.”

යුරෝපා ආර්ථිකය 2008 පටන් පසුබැංම් දෙකක් අන්විද තිබේ. තුන්වැන්න අද්දරට පැමින ඇති බව සැලකේ. යුරෝපා කළාපයේ නිමැවුම 2008 තිබුනාට වඩා සියයට 2ක් පහතින් තිබේ. ආයෝජන සියයට 15න් වැළැ ඇතු. මෙම ගැටුලා පසුගිය සතියේ ජපාන මහ බැංකුව විසින් ගත් තීරන වලින් වඩාත් උත්සන්න වනවා පමනි.